



دۆلەت قوشۇنلىرى نىزىملىكى
 دۆلەت قوشۇنلىرى

دۆلەت قوشۇنلىرى نىزىملىكى رەئىسلىكى تەرىپىدىن
 ئېلان قىلىنغان ئېلان قىلىنغان ئېلان قىلىنغان

171-M(F2)/IUL/2023/233

2023 23 23

PC-171/2023/W261

ئېلان قىلىنغان ئېلان قىلىنغان

دۆلەت قوشۇنلىرى نىزىملىكى

دۆلەت قوشۇنلىرى نىزىملىكى

دۆلەت قوشۇنلىرى نىزىملىكى

دۆلەت قوشۇنلىرى نىزىملىكى

Procurement of Heavy Duty Pickup

සමස්ත පරිශ්‍රයේ සඳහා පැවරුණු කාර්යයන්

<p>දැනට පවතින කාර්යයන් සඳහා පැවරුණු කාර්යයන්, සඳහා පැවරුණු කාර්යයන්, සඳහා පැවරුණු කාර්යයන්.</p>	
<p>2.9 සඳහා පැවරුණු කාර්යයන් සඳහා පැවරුණු කාර්යයන් සඳහා පැවරුණු කාර්යයන්.</p>	2.9
<p>2.10 සඳහා පැවරුණු කාර්යයන් සඳහා පැවරුණු කාර්යයන් සඳහා පැවරුණු කාර්යයන්.</p> <p>(අ) සඳහා පැවරුණු කාර්යයන්</p> <p>(ආ) සඳහා පැවරුණු කාර්යයන්</p> <p>(ඇ) සඳහා පැවරුණු කාර්යයන්</p> <p>(ඈ) සඳහා පැවරුණු කාර්යයන්</p> <p>(ඉ) සඳහා පැවරුණු කාර්යයන්</p> <p>(ඊ) සඳහා පැවරුණු කාර්යයන්</p> <p>(උ) සඳහා පැවරුණු කාර්යයන්</p> <p>(ඌ) සඳහා පැවරුණු කාර්යයන්</p> <p>(ඍ) සඳහා පැවරුණු කාර්යයන්</p> <p>(ඎ) සඳහා පැවරුණු කාර්යයන්</p> <p>(ඏ) සඳහා පැවරුණු කාර්යයන්</p> <p>(ඐ) සඳහා පැවරුණු කාර්යයන්</p> <p>(එ) සඳහා පැවරුණු කාර්යයන්</p>	2.10
<p>2.11 සඳහා පැවරුණු කාර්යයන් සඳහා පැවරුණු කාර්යයන් සඳහා පැවරුණු කාර්යයන්.</p>	2.11
<p>2.12 සඳහා පැවරුණු කාර්යයන් සඳහා පැවරුණු කාර්යයන් සඳහා පැවරුණු කාර්යයන්.</p>	2.12
<p>2.13 සඳහා පැවරුණු කාර්යයන් සඳහා පැවරුණු කාර්යයන් සඳහා පැවරුණු කාර්යයන්.</p>	2.13
<p>3.0 සඳහා පැවරුණු කාර්යයන් සඳහා පැවරුණු කාර්යයන් සඳහා පැවරුණු කාර්යයන්.</p>	3.0
<p>3.1 සඳහා පැවරුණු කාර්යයන් සඳහා පැවරුණු කාර්යයන් සඳහා පැවරුණු කාර්යයන්.</p> <p>(අ) සඳහා පැවරුණු කාර්යයන්</p> <p>(ආ) සඳහා පැවරුණු කාර්යයන්</p> <p>(ඇ) සඳහා පැවරුණු කාර්යයන්</p> <p>(ඈ) සඳහා පැවරුණු කාර්යයන්</p>	3.1

සමුදායීකරණයේ සහභාගීත්වය සහ සහයෝගීතාවය පිළිබඳව

<p>සමුදායීකරණයේ සහභාගීත්වය සහ සහයෝගීතාවය</p>	<p>10.0</p>
<p>10.1 අනුමැතියෙන් පසු සමුදායීකරණයේ සහභාගීත්වය සහ සහයෝගීතාවය පිළිබඳව විස්තරයක් ලෙස සඳහන් කර ඇත. සමුදායීකරණයේ සහභාගීත්වය සහ සහයෝගීතාවය පිළිබඳව විස්තරයක් ලෙස සඳහන් කර ඇත. සමුදායීකරණයේ සහභාගීත්වය සහ සහයෝගීතාවය පිළිබඳව විස්තරයක් ලෙස සඳහන් කර ඇත. සමුදායීකරණයේ සහභාගීත්වය සහ සහයෝගීතාවය පිළිබඳව විස්තරයක් ලෙස සඳහන් කර ඇත.</p>	<p>10.1</p>
<p>සමුදායීකරණයේ සහභාගීත්වය සහ සහයෝගීතාවය</p>	<p>11.0</p>
<p>සමුදායීකරණයේ සහභාගීත්වය සහ සහයෝගීතාවය</p>	<p>11.1</p>
<p>සමුදායීකරණයේ සහභාගීත්වය සහ සහයෝගීතාවය</p>	<p>11.2</p>
<p>සමුදායීකරණයේ සහභාගීත්වය සහ සහයෝගීතාවය</p>	<p>11.3</p>
<p>සමුදායීකරණයේ සහභාගීත්වය සහ සහයෝගීතාවය</p>	<p>11.4</p>
<p>සමුදායීකරණයේ සහභාගීත්වය සහ සහයෝගීතාවය</p>	<p>12.0</p>
<p>සමුදායීකරණයේ සහභාගීත්වය සහ සහයෝගීතාවය</p>	<p>12.1</p>
<p>සමුදායීකරණයේ සහභාගීත්වය සහ සහයෝගීතාවය</p>	<p>12.2</p>
<p>සමුදායීකරණයේ සහභාගීත්වය සහ සහයෝගීතාවය</p>	<p>12.3</p>
<p>සමුදායීකරණයේ සහභාගීත්වය සහ සහයෝගීතාවය</p>	<p>12.4</p>
<p>සමුදායීකරණයේ සහභාගීත්වය සහ සහයෝගීතාවය</p>	<p>13.0</p>
<p>සමුදායීකරණයේ සහභාගීත්වය සහ සහයෝගීතාවය</p>	<p>13.1</p>
<p>සමුදායීකරණයේ සහභාගීත්වය සහ සහයෝගීතාවය</p>	<p>13.2</p>
<p>සමුදායීකරණයේ සහභාගීත්වය සහ සහයෝගීතාවය</p>	<p>13.3</p>
<p>සමුදායීකරණයේ සහභාගීත්වය සහ සහයෝගීතාවය</p>	<p>13.4</p>

සමුදායීකරණයේ සහභාගීත්වය සඳහා වන කොන්දේසි

	<p>සහභාගීකරණයේ සහභාගීත්වය සඳහා වන කොන්දේසි සම්බන්ධයෙන් විමසා බලන්න.</p>
<p>13.5 සමුදායීකරණයේ සහභාගීකරුවන්ගේ සංඛ්‍යාව අවම වශයෙන් 5 (පස්) ක් විය යුතුය. සමුදායීකරණයේ සහභාගීකරුවන්ගේ සංඛ්‍යාව අවම වශයෙන් 5 (පස්) ක් විය යුතුය.</p>	<p>13.5</p>
<p>13.6 13.5 ක් වන සහභාගීකරණයේ සහභාගීකරුවන්ගේ සංඛ්‍යාව අවම වශයෙන් 5 (පස්) ක් විය යුතුය.</p>	<p>13.6</p>
<p>13.7 සමුදායීකරණයේ සහභාගීකරුවන්ගේ සංඛ්‍යාව අවම වශයෙන් 5 (පස්) ක් විය යුතුය.</p>	<p>13.7</p>
<p>13.8 සමුදායීකරණයේ සහභාගීකරුවන්ගේ සංඛ්‍යාව අවම වශයෙන් 90 ක් විය යුතුය.</p>	<p>13.8</p>
<p>14.0 අදාළ සේවාවේ සහභාගීකරණයේ කොන්දේසි</p>	
<p>14.1 අදාළ සේවාවේ සහභාගීකරණයේ කොන්දේසි සම්බන්ධයෙන් විමසා බලන්න.</p>	<p>14.1</p>
<p>14.2 අදාළ සේවාවේ සහභාගීකරණයේ කොන්දේසි සම්බන්ධයෙන් විමසා බලන්න. 250,000/- (දස දහස දස දහස රුපියල්) පමණි.</p>	<p>14.2</p>
<p>14.3 අදාළ සේවාවේ සහභාගීකරණයේ කොන්දේසි සම්බන්ධයෙන් විමසා බලන්න. 45 (අවසරයෙන් තොරව) කොන්දේසි සම්බන්ධයෙන් විමසා බලන්න.</p>	<p>14.3</p>
<p>14.4 අදාළ සේවාවේ සහභාගීකරණයේ කොන්දේසි සම්බන්ධයෙන් විමසා බලන්න. 30 කොන්දේසි සම්බන්ධයෙන් විමසා බලන්න.</p>	<p>14.4</p>
<p>14.5 අදාළ සේවාවේ සහභාගීකරණයේ කොන්දේසි සම්බන්ධයෙන් විමසා බලන්න. 15% (අවසරයෙන් තොරව) කොන්දේසි සම්බන්ධයෙන් විමසා බලන්න.</p>	<p>14.5</p>
<p>15.0 ප්‍රවේශයේ කොන්දේසි</p>	
<p>15.1 සමුදායීකරණයේ සහභාගීකරුවන්ගේ සංඛ්‍යාව අවම වශයෙන් 500,000/- (අඩුම වශයෙන්) කොන්දේසි සම්බන්ධයෙන් විමසා බලන්න. 60 කොන්දේසි සම්බන්ධයෙන් විමසා බලන්න.</p>	<p>15.1</p>
<p>15.2 ප්‍රවේශයේ කොන්දේසි සම්බන්ධයෙන් විමසා බලන්න. සමුදායීකරණයේ සහභාගීකරුවන්ගේ සංඛ්‍යාව අවම වශයෙන් 5 (පස්) ක් විය යුතුය.</p>	<p>15.2</p>

މި ބަންދުގެ ދަށުން ދަންނަވަން ބޭނުންވަނީ، ބަންދު ދަންނަވާ ފަރާތްތަކުގެ ފަރާތުން ބަންދު ދަންނަވާ ފަރާތްތަކުގެ ފަރާތުން

ބަންދު 3 - (3 ސަތަވާ ސަތަވާ - 3 ސަތަވާ ސަތަވާ)

Form of Bid Security (Bank Guarantee)

WHEREAS,[name of Bidder] (hereinafter called "the Bidder") has submitted his Bid for the Project no.....issued by the Ministry of Communication,Science & Technology onfor construction of[name of Contract] (hereinafter called "the Bid").

KNOW ALL PEOPLE by these presents that We [name of Bank] of [name of country] having our registered office at (hereinafter called "the Bank") are bound unto[name of Purchaser] (hereinafter called "the Purchaser") in the sum of *..... for which payment well and truly to be made to the said Purchaser, the Bank binds itself, its successors, and assigns by these presents.

SEALED with the Common Seal of the said Bank thisday of20.....

THE CONDITIONS of this obligation are:

- (1) If, after Bid opening, the Bidder withdraws his Bid during the period of Bid validity specified in the Form of Bid;
- or
- (2) If the Bidder having been notified of the acceptance of his Bid by the Purchaser during the period of Bid validity:
 - (a) fails or refuses to execute the Form of Agreement in accordance with the Instructions to Bidders, if required; or
 - (b) fails or refuses to furnish the Performance Security, in accordance with the Instruction to Bidders; or
 - (c) does not accept the correction of the Bid Price pursuant to Clause 27,

* The Bidder should insert the amount of the Guarantee in words and figures denominated in Maldivian Rufiyaa. This figure should be the same as shown in Clause 16.1 of the Instructions to Bidders.

we undertake to pay to the Purchaser up to the above amount upon receipt of his first written demand, without the Purchaser's having to substantiate his demand, provided that in his demand the Purchaser will note that the amount claimed by him is due to him owing to the occurrence of one or any of the three conditions, specifying the occurred condition or conditions.

This Guarantee will remain in force up to and including the date days after the deadline for submission of bids as such deadline is stated in the Instructions to Bidders or as it may be extended by the Purchaser, notice of which extension(s) to the Bank is hereby waived. Any demand in respect of this Guarantee should reach the Bank not later than the above date.

DATE..... SIGNATURE OF THE BANK

މަރުކަޅުގެ ސަރުކާރުގެ ނަމުގައި ސަލާމަތީ ބަލަންދުގެ ސަރުކާރުގެ ނަމުގައި ބޭނުންކުރާ

ބޭނުންކުރާ - 4 (ބަލަންދުގެ ސަރުކާރުގެ ނަމުގައި ސަލާމަތީ ބަލަންދުގެ ސަރުކާރުގެ ނަމުގައި)

Form of Performance Bank Guarantee (Unconditional)

To:
[name & address of Purchaser]
.....

WHEREAS [name and address of Supplier] (hereinafter called "the Supplier") has undertaken, in pursuance of Contract No. dated to execute [name of Contract and brief description of Works] (hereinafter called "the Contract");

AND WHEREAS it has been stipulated by you in the said Contract that the Supplier shall furnish you with a Bank Guarantee by a recognized bank for the sum specified therein as security for compliance with his obligations in accordance with the Contract;

AND WHEREAS we have agreed to give the Supplier such a Bank Guarantee;

NOW THEREFORE we hereby affirm that we are the Guarantor and responsible to you, on behalf of the Supplier, up to a total of *..... [amount of Guarantee] [amount in words], such sum being payable in the types and proportions of currencies in which the Contract Price is payable, and we undertake to pay you, upon your first written demand and without cavil or argument, any sum or sums within the limits of [amount of Guarantee] as aforesaid without your needing to prove or to show grounds or reasons for your demand for the sum specified therein.

*An amount is to be inserted by the Guarantor, representing the percentage of the Contract Price specified in the Contract, in Maldivian Rufiyaa.

We hereby waive the necessity of your demanding the said debt from the Supplier before presenting us with the demand.

We further agree that no change or addition to or other modification of the terms of the Contract or of the Works to be performed there under or of any of the Contract documents which may be made between you and the Supplier shall in any way release us from any liability under this Guarantee, and we hereby waive notice of any such change, addition, or modification.

This Guarantee shall be valid until the date of issue of the Defects Correction Certificate.

SIGNATURE AND SEAL OF THE GUARANTOR
Name of Bank
Address
.....
Date

Form of Bank Guarantee for Advance Payment

To:
[name & address of Purchaser]
.....
.....

[name of Contract]

Gentlemen:

In accordance with the provisions of the Conditions of Contract, of the above-mentioned Contract,
.....[name and address of Supplier] (hereinafter called "the Supplier") shall deposit with
..... [name of Purchaser] a Bank Guarantee to guarantee his proper and faithful performance under the said Clause of the Contract in an amount of[amount of Guarantee]
.....[amount in words].

We, the
[Bank or Financial Institution], as instructed by the Supplier, agree unconditionally and irrevocably to guarantee as primary obligator and not as Surety merely, the payment to
..... [name of Purchaser] on his first demand without whatsoever right of objection on our part and without his first claim to the Supplier, in the amount not exceeding *.....
..... [amount of Guarantee].....
..... [amount in words].

We further agree that no change or addition to or other modification of the terms of the Contract or of Works to be performed there under or of any of the Contract documents which may be made between
.....[name of Purchaser] and the Supplier, shall in any way release us from any liability under this Guarantee, and we hereby waive notice of any such change, addition, or modification.

* An amount is to be inserted by the Bank or Financial Institution representing the amount of the Advance Payment, in Maldivian Rufiyaa.

This Guarantee shall remain valid and in full effect from the date of the advance payment under the Contract until
.....[name of Purchaser] receives full repayment of the same amount from the Supplier.

Yours truly,
SIGNATURE AND SEAL:
NAME & ADDRESS OF BANK/INSTITUTION

Product Description

- Model: SH12C1RN
- Work Floor Maximum Load (kg): 200kg (2 People)
- Maximum Ground Clearance (m): 12- 13
- Maximum Working Range (m): 9 – 10

Vehicle Requirements

- Vehicle Type: Heavy Duty Pickup
- Control system: Electrohydraulic
- Max Length (m): 5 – 6
- Max Height with Lift (m): 2 -3
- Hydraulic Jack for Vehicle Stabilization
- Right hand drive
- One year warranty
- Color: white
- Vehicle condition: Recondition.
- Milage: below 50000 Km

Additional requirements

- Color back monitor Assists rearward visibility when backing up the vehicle.
- Illumination of the upper control panel Assists the operator's hand visibility.
- Upper work light Aids the operator's vision.
- 100V power can be extracted from the inverter chassis battery or battery unit.
- Drawer inside the toolbox A drawer-type storage space is installed inside the toolbox.
- Cone bar storage (position: rear of vehicle) Cone bar can be mounted on the rear of the vehicle.
- Lower 100V inverter power outlet 100V power outlet is installed next to the lower operating device.

- 100V power outlet by connecting the power supply, 100V can be taken out on the work floor.
- Safety cone storage (position: rear right of vehicle) Safety cone can be mounted on the rear right of the vehicle.
- Jack warning light Lights up when PTO is connected to call attention to surroundings.
- Rubber pad base Reduces the risk of damaging the road surface when the jack is extended.
- Fall-arrest device attachment confirmation device Restricts the operation of the bodywork when the fall-arrest device hook is not hooked to the specified hook.
- Safety Wire at bucket - When the safety switch wire is pulled, all operations are stopped.
- Bucket with door It is easy to get in and out of the bucket because it does straddle the top surface of the bucket.
- Getting on and off step, handrail
- 3-axis joystick (with enable switch)

Maldives police service recommendations

- Service manual
- Parts catalogue
- Special tools if applicable

පොදු සේවයේ භාවිතය සඳහා වන පරිවහන මාරු කිරීමේ කොන්දේසි

අංක 8 (අලුත් මාරු කිරීම)

අංකය	වර්ගය	මාදිලිය	විස්තරය	මාරු කිරීමේ අංකය	#
			Heavy Duty Pickup (As per specification)	01	01
මුද්‍රා තබා ගන්න					

මෙහි දැක්වෙන විස්තරයට අනුකූලව ප්‍රතිචාර දැක්වීමට සූදානම්ව සිටීමට අපේක්ෂා කෙරේ.

ප්‍රවේශ - 9 (විද්‍යා මධ්‍යස්ථානයේ)

බිස්මිලාහි රජිම



මධ්‍යම පරිපාලන මධ්‍යස්ථානය
 දුර, පුදුබද්ද

PR-14

මධ්‍යම පරිපාලන මධ්‍යස්ථානයේ ප්‍රවේශයේ විද්‍යා මධ්‍යස්ථානයේ - ප්‍රවේශයේ

1. විද්‍යා මධ්‍යස්ථානයේ ප්‍රවේශයේ දැනුම

විද්‍යා මධ්‍යස්ථානයේ ප්‍රවේශයේ දැනුම	සරිය:	මධ්‍යම:
(වැඩිදුරටත් විස්තර)		
සරිය/විද්‍යා මධ්‍යස්ථානයේ ප්‍රවේශයේ		
විද්‍යා මධ්‍යස්ථානයේ ප්‍රවේශයේ		විද්‍යා මධ්‍යස්ථානයේ ප්‍රවේශයේ:

2. විද්‍යා මධ්‍යස්ථානයේ ප්‍රවේශයේ/මධ්‍යම

විද්‍යා මධ්‍යස්ථානයේ ප්‍රවේශයේ/මධ්‍යම	
විද්‍යා මධ්‍යස්ථානයේ ප්‍රවේශයේ/මධ්‍යම	විද්‍යා මධ්‍යස්ථානයේ ප්‍රවේශයේ:
විද්‍යා මධ්‍යස්ථානයේ ප්‍රවේශයේ/මධ්‍යම	විද්‍යා මධ්‍යස්ථානයේ ප්‍රවේශයේ:

3. විද්‍යා මධ්‍යස්ථානයේ ප්‍රවේශයේ

විද්‍යා මධ්‍යස්ථානයේ ප්‍රවේශයේ	
(විද්‍යා මධ්‍යස්ථානයේ ප්‍රවේශයේ විද්‍යා මධ්‍යස්ථානයේ)	
විද්‍යා මධ්‍යස්ථානයේ ප්‍රවේශයේ, විද්‍යා මධ්‍යස්ථානයේ	
විද්‍යා මධ්‍යස්ථානයේ ප්‍රවේශයේ:	

සමූහයක් මගින් සපයනු ලබන සේවාවන් සඳහා විකුණුම් කොන්දේසි

PR-16

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



ජනරජයේ මහලේකම්
 ඊ. ජයවර්ධන

විකුණුම් කොන්දේසි සඳහා විකුණුම් කොන්දේසි සඳහා විකුණුම් කොන්දේසි

1. විකුණුම් කොන්දේසි සඳහා විකුණුම් කොන්දේසි	
ආකාරය:	විකුණුම් කොන්දේසි සඳහා විකුණුම් කොන්දේසි සේවා: (විකුණුම් කොන්දේසි සඳහා විකුණුම් කොන්දේසි) (විකුණුම් කොන්දේසි සඳහා විකුණුම් කොන්දේසි)
විකුණුම් කොන්දේසි:	විකුණුම් කොන්දේසි සඳහා විකුණුම් කොන්දේසි
2. විකුණුම් කොන්දේසි සඳහා විකුණුම් කොන්දේසි	
	විකුණුම් කොන්දේසි සඳහා විකුණුම් කොන්දේසි
	විකුණුම් කොන්දේසි සඳහා විකුණුම් කොන්දේසි
	විකුණුම් කොන්දේසි සඳහා විකුණුම් කොන්දේසි
විකුණුම් කොන්දේසි සඳහා විකුණුම් කොන්දේසි:	විකුණුම් කොන්දේසි සඳහා විකුණුම් කොන්දේසි
3. විකුණුම් කොන්දේසි සඳහා විකුණුම් කොන්දේසි	
	විකුණුම් කොන්දේසි සඳහා විකුණුම් කොන්දේසි
විකුණුම් කොන්දේසි සඳහා විකුණුම් කොන්දේසි:	විකුණුම් කොන්දේසි සඳහා විකුණුම් කොන්දේසි
	විකුණුම් කොන්දේසි සඳහා විකුණුම් කොන්දේසි
	විකුණුම් කොන්දේසි සඳහා විකුණුම් කොන්දේසි

සමුදායකතාවය සහ අනුමැතිය ලබාදීමේ ක්‍රියාමාර්ග

8. ගොනු වලට පිටුපසට පැහැදිලිව පෙන්වා දීමට සූදානම් කර ඇති මාර්ගෝපදේශ 11 වන කොටසට අනුව සකස් කර ගත යුතුය. මෙහි ඇති කොටස් පිළිබඳව අදාළ රජයේ සේවයේ සේවය කරන අයට විද්‍යාත්මකව පැහැදිලි කර දීමට සූදානම් කර ඇත.

8. ගොනු වලට පිටුපසට පැහැදිලිව පෙන්වා දීමට සූදානම් කර ඇති මාර්ගෝපදේශ

ගොනු වලට පිටුපසට පැහැදිලිව පෙන්වා දීමට සූදානම් කර ඇති මාර්ගෝපදේශ 11 වන කොටසට අනුව සකස් කර ගත යුතුය. මෙහි ඇති කොටස් පිළිබඳව අදාළ රජයේ සේවයේ සේවය කරන අයට විද්‍යාත්මකව පැහැදිලි කර දීමට සූදානම් කර ඇත.

$$CP \times 0.005 \times LD = \text{පිටුපසට පැහැදිලිව පෙන්වා දීමට සූදානම් කර ඇති මාර්ගෝපදේශ}$$

$$CP = \text{පිටුපසට පැහැදිලිව පෙන්වා දීමට සූදානම් කර ඇති මාර්ගෝපදේශ}$$

$$LD = \text{පිටුපසට පැහැදිලිව පෙන්වා දීමට සූදානම් කර ඇති මාර්ගෝපදේශ}$$

9. ගොනු වලට පිටුපසට පැහැදිලිව පෙන්වා දීමට සූදානම් කර ඇති මාර්ගෝපදේශ

ගොනු වලට පිටුපසට පැහැදිලිව පෙන්වා දීමට සූදානම් කර ඇති මාර්ගෝපදේශ 11 වන කොටසට අනුව සකස් කර ගත යුතුය. මෙහි ඇති කොටස් පිළිබඳව අදාළ රජයේ සේවයේ සේවය කරන අයට විද්‍යාත්මකව පැහැදිලි කර දීමට සූදානම් කර ඇත.



10. ගොනු වලට පිටුපසට පැහැදිලිව පෙන්වා දීමට සූදානම් කර ඇති මාර්ගෝපදේශ

ගොනු වලට පිටුපසට පැහැදිලිව පෙන්වා දීමට සූදානම් කර ඇති මාර්ගෝපදේශ 11 වන කොටසට අනුව සකස් කර ගත යුතුය. මෙහි ඇති කොටස් පිළිබඳව අදාළ රජයේ සේවයේ සේවය කරන අයට විද්‍යාත්මකව පැහැදිලි කර දීමට සූදානම් කර ඇත.

ගොනු වලට පිටුපසට පැහැදිලිව පෙන්වා දීමට සූදානම් කර ඇති මාර්ගෝපදේශ 11 වන කොටසට අනුව සකස් කර ගත යුතුය. මෙහි ඇති කොටස් පිළිබඳව අදාළ රජයේ සේවයේ සේවය කරන අයට විද්‍යාත්මකව පැහැදිලි කර දීමට සූදානම් කර ඇත.

11. ගොනු වලට පිටුපසට පැහැදිලිව පෙන්වා දීමට සූදානම් කර ඇති මාර්ගෝපදේශ

ගොනු වලට පිටුපසට පැහැදිලිව පෙන්වා දීමට සූදානම් කර ඇති මාර්ගෝපදේශ 11 වන කොටසට අනුව සකස් කර ගත යුතුය. මෙහි ඇති කොටස් පිළිබඳව අදාළ රජයේ සේවයේ සේවය කරන අයට විද්‍යාත්මකව පැහැදිලි කර දීමට සූදානම් කර ඇත.

සමුදායීකරණය, සමස්තයේ ඇති සමාජ සහ සංස්කෘතික වෙනස්කම්

12. අධ්‍යයනයේ සමස්ත ප්‍රතිඵලයක් ලෙස

කොටස් වශයෙන් සමස්තයේ අධ්‍යයනයේ ප්‍රතිඵලයක් ලෙස, අධ්‍යයනයේ ප්‍රතිඵලයක් ලෙස, අධ්‍යයනයේ ප්‍රතිඵලයක් ලෙස.

13. සමාජ සහ සංස්කෘතික වෙනස්කම්

අ. සමාජ සහ සංස්කෘතික වෙනස්කම් සමස්තයේ අධ්‍යයනයේ ප්‍රතිඵලයක් ලෙස, අධ්‍යයනයේ ප්‍රතිඵලයක් ලෙස, අධ්‍යයනයේ ප්‍රතිඵලයක් ලෙස.

ආ. සමාජ සහ සංස්කෘතික වෙනස්කම් සමස්තයේ අධ්‍යයනයේ ප්‍රතිඵලයක් ලෙස, අධ්‍යයනයේ ප්‍රතිඵලයක් ලෙස, අධ්‍යයනයේ ප්‍රතිඵලයක් ලෙස.

ඇ. සමාජ සහ සංස්කෘතික වෙනස්කම් සමස්තයේ අධ්‍යයනයේ ප්‍රතිඵලයක් ලෙස, අධ්‍යයනයේ ප්‍රතිඵලයක් ලෙස, අධ්‍යයනයේ ප්‍රතිඵලයක් ලෙස.

ඈ. සමාජ සහ සංස්කෘතික වෙනස්කම් සමස්තයේ අධ්‍යයනයේ ප්‍රතිඵලයක් ලෙස, අධ්‍යයනයේ ප්‍රතිඵලයක් ලෙස, අධ්‍යයනයේ ප්‍රතිඵලයක් ලෙස.

14. අධ්‍යයනයේ සමස්ත ප්‍රතිඵලයක් ලෙස

අ. අධ්‍යයනයේ සමස්ත ප්‍රතිඵලයක් ලෙස, අධ්‍යයනයේ ප්‍රතිඵලයක් ලෙස, අධ්‍යයනයේ ප්‍රතිඵලයක් ලෙස.

15. අධ්‍යයනයේ ප්‍රතිඵලයක් ලෙස

අ. අධ්‍යයනයේ ප්‍රතිඵලයක් ලෙස, අධ්‍යයනයේ ප්‍රතිඵලයක් ලෙස, අධ්‍යයනයේ ප්‍රතිඵලයක් ලෙස.

ආ. අධ්‍යයනයේ ප්‍රතිඵලයක් ලෙස, අධ්‍යයනයේ ප්‍රතිඵලයක් ලෙස, අධ්‍යයනයේ ප්‍රතිඵලයක් ලෙස.

መደብ ስም ይጻፉ

21. የጥቅም ስም ስም ማዘጋጀት

ገቢዎች ለመገኘት የሚያስፈልገውን ስም ማዘጋጀት አለበት። ስምዎ መሙላት ይገባል። የሰጠውን ስም በቅጹ ይጻፉ።

22. የጥቅም ስም

ገቢዎች ለመገኘት የሚያስፈልገውን ስም ማዘጋጀት አለበት። ስምዎ መሙላት ይገባል። የሰጠውን ስም በቅጹ ይጻፉ።

23. የስም

ገቢዎች ለመገኘት የሚያስፈልገውን ስም ማዘጋጀት አለበት። ስምዎ መሙላት ይገባል። የሰጠውን ስም በቅጹ ይጻፉ።

24. የስም ስም ማዘጋጀት

ገቢዎች ለመገኘት የሚያስፈልገውን ስም ማዘጋጀት አለበት። ስምዎ መሙላት ይገባል። የሰጠውን ስም በቅጹ ይጻፉ።

ገቢዎች ለመገኘት የሚያስፈልገውን ስም ማዘጋጀት አለበት። ስምዎ መሙላት ይገባል። የሰጠውን ስም በቅጹ ይጻፉ።

සමුදායීකම සහ සාමාන්‍ය මධ්‍යම පන්තියේ පුද්ගලයන්ගේ

සමුදායීකම සහ සාමාන්‍ය මධ්‍යම පන්තියේ පුද්ගලයන්ගේ සේවයන් සැපයීමේදී, මධ්‍යම පන්තියේ පුද්ගලයන්ගේ සේවයන් සැපයීමේදී, මධ්‍යම පන්තියේ පුද්ගලයන්ගේ සේවයන් සැපයීමේදී...



සේවයන් සැපයීමේදී, මධ්‍යම පන්තියේ පුද්ගලයන්ගේ සේවයන් සැපයීමේදී, මධ්‍යම පන්තියේ පුද්ගලයන්ගේ සේවයන් සැපයීමේදී...

සේවයන් සැපයීමේදී, මධ්‍යම පන්තියේ පුද්ගලයන්ගේ සේවයන් සැපයීමේදී, මධ්‍යම පන්තියේ පුද්ගලයන්ගේ සේවයන් සැපයීමේදී...

සේවයන් සැපයීමේදී, මධ්‍යම පන්තියේ පුද්ගලයන්ගේ සේවයන් සැපයීමේදී, මධ්‍යම පන්තියේ පුද්ගලයන්ගේ සේවයන් සැපයීමේදී...

සේවයන් සැපයීමේදී, මධ්‍යම පන්තියේ පුද්ගලයන්ගේ සේවයන් සැපයීමේදී, මධ්‍යම පන්තියේ පුද්ගලයන්ගේ සේවයන් සැපයීමේදී...

සේවයන් සැපයීමේදී, මධ්‍යම පන්තියේ පුද්ගලයන්ගේ සේවයන් සැපයීමේදී, මධ්‍යම පන්තියේ පුද්ගලයන්ගේ සේවයන් සැපයීමේදී...

1 ප්‍රවේශන

සමස්ත ප්‍රවේශන
(2 වන කොටසේ දී)

2 ප්‍රවේශන

අවසාන ප්‍රවේශන ක්‍රියාමාර්ගයේ ප්‍රවේශන
(19 වන කොටසේ දී)

අවසාන ප්‍රවේශන ක්‍රියාමාර්ගයේ ප්‍රවේශන (සමස්ත ප්‍රවේශන ක්‍රියාමාර්ගයේ)		1
සමස්ත ප්‍රවේශන	සමස්ත ප්‍රවේශන	1.1
සමස්ත ප්‍රවේශන	සමස්ත ප්‍රවේශන	1.2
සමස්ත ප්‍රවේශන	සමස්ත ප්‍රවේශන	1.3
සමස්ත ප්‍රවේශන	සමස්ත ප්‍රවේශන	1.4
සමස්ත ප්‍රවේශන	සමස්ත ප්‍රවේශන	1.5
සමස්ත ප්‍රවේශන	සමස්ත ප්‍රවේශන	1.6
සමස්ත ප්‍රවේශන	සමස්ත ප්‍රවේශන	1.7
සමස්ත ප්‍රවේශන	සමස්ත ප්‍රවේශන	1.8

සමස්ත ප්‍රවේශන ක්‍රියාවලියේ ප්‍රධාන අංශයන් සහ අවධානය යොමු කළ යුතු ක්‍රියාමාර්ග

3 ක්‍රියාමාර්ග

අවධානය යොමු කළ යුතු ක්‍රියාමාර්ග

(19 වන කොටසේ දී)

1		1
අවධානය යොමු කළ යුතු ක්‍රියාමාර්ග (අනෙකුත් ක්‍රියාමාර්ග)		
1.1	සැලැස්වීම	සැලැස්වීම
1.2	සැලැස්වීම	සැලැස්වීම
1.3	දැනුවත් කිරීම / අවධානය	දැනුවත් කිරීම / අවධානය
1.4	අවධානය යොමු කළ යුතු ක්‍රියාමාර්ග	අවධානය යොමු කළ යුතු ක්‍රියාමාර්ග
1.5	අවධානය යොමු කළ යුතු ක්‍රියාමාර්ග	අවධානය යොමු කළ යුතු ක්‍රියාමාර්ග
1.6	අවධානය යොමු කළ යුතු ක්‍රියාමාර්ග	අවධානය යොමු කළ යුතු ක්‍රියාමාර්ග
1.7	අවධානය යොමු කළ යුතු ක්‍රියාමාර්ග	අවධානය යොමු කළ යුතු ක්‍රියාමාර්ග
2		2
අවධානය යොමු කළ යුතු ක්‍රියාමාර්ග (අනෙකුත් ක්‍රියාමාර්ග)		
2.1	සැලැස්වීම	සැලැස්වීම
2.2	සැලැස්වීම	සැලැස්වීම
2.3	දැනුවත් කිරීම / අවධානය	දැනුවත් කිරීම / අවධානය
2.4	අවධානය යොමු කළ යුතු ක්‍රියාමාර්ග	අවධානය යොමු කළ යුතු ක්‍රියාමාර්ග
2.5	9790052	අවධානය යොමු කළ යුතු ක්‍රියාමාර්ග
2.6	අවධානය යොමු කළ යුතු ක්‍රියාමාර්ග	අවධානය යොමු කළ යුතු ක්‍රියාමාර්ග
2.7	අවධානය යොමු කළ යුතු ක්‍රියාමාර්ග procurement@police.gov.mv	අවධානය යොමු කළ යුතු ක්‍රියාමාර්ග